

## 1.29 සමිකරණ සංකල්පයේ බොද්ධ මූහුණුවර පිළිබඳ විමර්ශනයක්

පූර්ෂ අප්‍රතිගම විමර්ශන හිමි  
පාලී හා බොද්ධ අධ්‍යාපන අංශය, කැලණීය විශ්වවිද්‍යාලය, කැලණීය.

### ABSTRACT

කිසියම් සමාජයක, සංස්කෘතියක, ආගමක, දේශනයක, අනානායට පවතින සංකල්ප අනාය සමාජ, සංස්කෘතික, ආගමික, දාරුණික සංකල්පයන්ගේ අනෙක්නාය බලපෑම නිසා නව්‍යකරණයට ලක්වීම සාමාන්‍ය මෙන් ම සුවිශේෂී සිදුවීමක් හෝ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එම වෙනස්වීම, නවතාවයක් ගැනීම, ‘සමිකරණය’ ලෙස හැදින්වේ. ‘සමිකරණය’ යන්නට තවත් පරියාය සිංහල වචන කිපයක් ම දුකිය හැකිය. එනම් ස්වීයකරණය, අවශේෂණය, අනුයෝගනය, සම්පර්කය එයින් කිපයකි. ඉංග්‍රීසි හාජාවේ මෙය “Assimilation” ලෙස ගැනේ. ලොව පවතින යථාරථවාදී දහමක් ලෙස බුදුදහමේ උක්ත සමිකරණ සංකල්පය දකින්නට ලැබෙන ආකාරය පිළිබඳ විමුණුමට ලක් කිරීම මෙහි ලා සිදුවේ. ඒ අනුව බොද්ධ සමිකරණ ක්‍රියාවලියේ ඇති සුවිශේෂතා ප්‍රධාන කොටස කිපයක් යටතේ සාකච්ඡා කෙරේ.

- 1      බුදුදහම විසින් වෙනත් ආගමක පැවති සංකල්ප වෙනස් නොකොට අර්ථාන්වීතව එකතු කර ගැනීම.  
\* ජෙනසමයේ තිබූ වස්සාවාස උපෝස්ථ වාරිතුවිධි අර්ථවත්ව යොදා ගැනීම.
- 2      එකල පැවතී අර්ථානාය සංකල්ප බැහැරකොට එහි ආකෘතිය ගෙන ඒ සඳහා නව අර්ථකථන දීම.  
\* සිගාල ගෘහපතියාගේ දිසා නමස්කාරය වෙනුවට ප්‍රායෝගික ක්‍රියාවලියක් ඇතුළත් සිගාලර්වාද සුතුය ඇසුරෙන් සඳිසා නමස්කාරය හඳුන්වාදීම.  
\* වහා බුන්මයා හා දෙමාපියන් සමාන කිරීම.
- 3      ඇතැම් ආගමික සංකල්ප බොද්ධ සංකල්ප ආගුයෙන් ප්‍රතිශ්යාපනය කොට තිබේ.  
\* නොපෙනෙන දෙවියන්ට යාග කිරීම වෙනුවට හිජ්‍යන්ට දන්දීම හඳුන්වාදීම.
- 4      ඇතැම් ආගමික සංකල්ප සම්පූර්ණයෙන් බැහැර කොට ඇත.  
\* අන්තකිලමථානුයෝගය හා කාමසුබල්ලිකානුයෝගය ප්‍රතිකෙෂ්ප කිරීම.